

**ශ්‍රී ලංකා උත්තේජක මර්ධන නියෝජ්‍යායතනය - 2017**

---

ශ්‍රී ලංකා උත්තේජක මර්ධන නියෝජ්‍යායතනයේ 2017 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ක්‍රියාකාරකම් ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ලබා ගැනීමට එරෙහි සම්මුති පනතේ 30 වගන්තිය සමග සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර ආයතනයේ වාර්ෂික වාර්තාව සමග ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

**1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම**

---

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොර වූ මූල්‍ය ජරකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

**1.3 විගණකගේ වගකීම**

---

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට ( ISSAI 1000 – 1810 ) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළවන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගේ අවදානම් තක්සේරු කිරීමද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස ආයතනයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ආයතනයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

2. මූල්‍ය ප්‍රකාශන  
-----

2.1 මතය  
-----

මූල්‍ය ප්‍රකාශනවලින් 2017 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා උත්තේජක මර්ධන නියෝජ්‍යායතනයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම  
-----

2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති  
-----

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 1 හි 48 වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත මගින් අවශ්‍ය කෙරෙන හෝ අවසර දී ඇති විටෙක හැර ආදායම් හා වියදම් හිලවී නොකළ යුතු වුවත්, සමාලෝචිත වර්ෂය තුළදී නියෝජ්‍යායතනය විසින් උත්තේජක මර්දන ආදායම රු. 1,975,526 ක් එහි වියදම වූ රු.6,210,231 කට හිලවී කර රු.4,234,705 ක් ලෙස පරිපාලන වියදම් යටතේ දක්වා තිබුණි.
- (ආ) 2016 වර්ෂයට අදාළ රු.6,068,658 ක් වූ පෙර වර්ෂයේ ගැලපීම් සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල සංසන්දනාත්මක අගයන්වලට ගලපා තිබුණද නැවත ප්‍රකාශිත වශයෙන් මූල්‍ය ප්‍රකාශනවල සඳහන් කර නොතිබූ අතර ඒ පිළිබඳ ප්‍රමිත 3 හි 54 වගන්තිය ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශනවල හෙලිදරව් කර නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය  
-----

3.1 මූල්‍ය ප්‍රතිඵල  
-----

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂය සඳහා ආයතනයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.29,800 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.155,063 ක් වූයෙන් ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයේ රු.125,263 ක පිරිහීමක් ඇති වී තිබුණි. භාණ්ඩාගාර ප්‍රදාන රු.5,619,212 කින් වැඩි වුවද පරිපාලන වියදම් රු.6,245,187 කින් වැඩිවීම ඉහත පිරිහීමට ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂ 3ක මූල්‍ය ප්‍රතිඵල විග්‍රහ කිරීමේදී 2015 වර්ෂයට සාපේක්ෂව 2016 වර්ෂයේදී මූල්‍ය ප්‍රතිඵලයේ වර්ධනයක් සිදු වී තිබුණද 2016 වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේදී මූල්‍ය ප්‍රතිඵලය පිරිහී තිබුණි. කෙසේ වුවද මූල්‍ය ප්‍රතිඵලයට සේවක පාරිශ්‍රමික හා ජංගම නොවන වත්කම් සඳහා වූ ක්ෂය නැවත ගැලපීමේදී 2014 වර්ෂයේදී රු.1,644,172 ක් වූ දායකත්වය සමාලෝචිත වර්ෂයේදී රු.10,573,624 ක් වී තිබුණි.

**4. මෙහෙයුම් සමාලෝචනය**  
-----

**4.1 කාර්යසාධනය**  
-----

**4.1.1 ක්‍රියාකාරීත්වය හා සමාලෝචනය**  
-----

පහත සඳහන් නිරීක්ෂණය කරනු ලැබේ.

2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ලබා ගැනීමට එරෙහි සම්මුති පනතේ 33 වන වගන්තිය ප්‍රකාරව උත්තේජක ද්‍රව්‍ය ලබා ගැනීමට එරෙහිව රීති සම්පාදනය කර අමාත්‍යවරයාගේ අනුමැතිය යටතේ ගැසට් පත්‍රයේ පළ කර බලාත්මක කළ යුතු වුවද, සමාලෝචිත වර්ෂය අවසානවන විට මෙම ආයතනය පිහිටුවා වසර හතරක් ගත වී තිබුණද, ආයතනයෙන් අපේක්ෂා කරන ලද ප්‍රධානතම කාර්යය වූ උත්තේජක ලබා ගැනීමට එරෙහිව ක්‍රියා කිරීමට අදාළ රීති සකස් කර නොතිබුණි.

**4.2 කාර්ය මණ්ඩල පරිපාලනය**  
-----

2015 වර්ෂයේ සිට පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂක තනතුරක්, සහකාර අධ්‍යක්ෂක තනතුරු දෙකක් හා රියදුරු තනතුරක් පිරවීම සඳහා නියෝජ්‍යායතනය විසින් සමාලෝචිත වර්ෂය තුළදීද කටයුතු කර නොතිබුණි.

**5. තිරසාර සංවර්ධනය**  
-----

**5.1 තිරසාර සංවර්ධන අරමුණු කරා ළඟාකර ගැනීම**  
-----

තිරසාර සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ වසර 2030 “නායය පත්‍රය” පිළිබඳව ශ්‍රී ලංකා උත්තේජක මර්ධන නියෝජ්‍යායතනය දැනුවත් වී තිබුණද, තිරසාර සංවර්ධන අරමුණු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍යායතනය විසින් නිකුත් කළ අභ්‍යන්තර වක්‍රලේඛ හෝ මගපෙන්වීම් කිසිවක් නොතිබුණි. මේ සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් නොමැති බවට නියෝජ්‍යායතනය විසින් කරුණු දක්වා තිබුණි.

**6. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය**  
-----

**6.1 අභ්‍යන්තර විගණනය**  
-----

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි 133 ප්‍රකාරව නියෝජ්‍යායතනය තුළ අභ්‍යන්තර විගණන අංශයක් පිහිටුවා අභ්‍යන්තර විගණනයක් සිදු කිරීමට කටයුතු කර නොතිබුණු අතර, භාණ්ඩාගාර ලේකම්ගේ 2001 ජනවාරි 25 දිනැති අංක අයිපීඅයි/2001/1 දරන භාණ්ඩාගාර වක්‍රලේඛයේ 5 ඡේදය ප්‍රකාරව අමාත්‍යාංශ අභ්‍යන්තර විගණන අංශයෙන් හෝ ආයතනය තුළ අභ්‍යන්තර විගණනයක් සිදු කර නොතිබුණි.

**6.2 අයවැය ලේඛනමය පාලනය**

---

අයවැයගත වියදම් තත්‍ය වියදම් සමඟ සැසඳීමේදී විෂයයන් 11 කට අදාළව සියයට 10 සිට සියයට 95 දක්වා විචලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණු බව නිරීක්ෂණය විය.

**6.3 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු**

---

නියෝජිතයන්ගේ නව ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රු.මිලියන 102 ක පිරිවැය ඇස්තමේන්තුවක් සකස්කර තිබුණද, එම ඇස්තමේන්තුව සකස් කිරීමේදී හඳුනා ගත හැකිව තිබුණු ගොඩනැගිල්ලේ සිවිලිම ඉදිකිරීම, විදුලි ජනක යන්ත්‍රය හා වායු සමීකරණ පද්ධතියක් සැපයීම හා සවි කිරීම, විදුලිය ලබා ගැනීමේ කටයුතු, ගොඩනැගිල්ලේ කාමර වෙන් කිරීමේ කටයුතු, ජල සැපයුම් කටයුතු මූලික ඇස්තමේන්තුවට ඇතුළත් නොකිරීම හේතුවෙන් ගොඩනැගිල්ල සඳහා අත්‍යවශ්‍ය වූ අයිතම 19 ක් සඳහා රු.මිලියන 97 ක අමතර ඇස්තමේන්තුවක් පිළියෙල කර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු පවරා තිබුණු කොන්ත්‍රාත්කරු වෙතම පවරා තිබුණි. ඒ අනුව මුල් කොන්ත්‍රාත්තුව පිරිනැමීමේදී සියලුම අයිතම ඇතුළත් කර ලංසු කැඳවීම සිදු නොකිරීම හේතුවෙන් වඩා වාසිදායක තරඟකාරී මිලකට කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමේ අවස්ථාව මහහැරී ඇති බව නිරීක්ෂණය විය. කෙසේ වුවද මෙම ගොඩනැගිල්ල 2017 අප්‍රේල් 05 දින නිමකළ යුතු වුවත් ඉදිකිරීම් කටයුතු 2018 අගෝස්තු 30 දින වනවිටත් නිමකර නොතිබුණි.

**7. පද්ධති හා පාලනයන්**

---

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන දුර්වලතා වරින් වර ආයතනයේ සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පද්ධති හා පාලන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු වේ.

පද්ධති හා පාලන ක්ෂේත්‍ර	නිරීක්ෂණ
-----	-----
(අ) ගිණුම්කරණය	පෙර වර්ෂයේ ගැලපීම් සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල සංසන්දනාත්මක අගයන්වල ගලපා තිබුණද ඒ බව හෙළිදරව් කර නොතිබීම.
(ආ) අයවැය පාලනය	අයවැය හා තත්‍ය සංඛ්‍යා අතර සැලකිය යුතු විචලනයන් පැවතීම.
(ඇ) අභ්‍යන්තර විගණනය	අභ්‍යන්තර විගණනයක් සිදු කර නොතිබීම.